


## 21. ජල බවුසරයේ සේවාව ලබා දීම - ගැලීම් සටහන

ඩිජිටල් කරන දත්ත හාවත කිරීම

ඉලෙක්ට්‍රොනික පණිවුඩ / ගෙවදෙනු (SMS / WhatsApp / e-mail)



කාර්යසාධක  
දරුගැස්



## 21. ජල බවුසරයේ සේවාව ලබා දීම

### 1. හැඳින්වීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝගනය සඳහා සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවූ ප්‍රමාණයකින් පානීය අවශ්‍යතා හෝ වෙනත් කාරණා සඳහා ජලය අවශ්‍ය වන අවස්ථාවක දී, ඒ ජල ප්‍රමාණය බවුසර මගින් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමක් පොදු උපයෝගී සේවාවක් ලෙස සැපයීමට සහ ඒ සඳහා ගාස්තුවක් අය කර ගැනීමට පළාත් පාලන ආයතනයට බලය ඇත.

### 2. නීතිමය අධිකාරය

- (අ) 252 අධිකාරය වන මහා නගර සහා ආදාපනතේ 40 (1) (ද) රේඛිය;
- (ආ) 255 අධිකාරය වන නගර සහා ආදාපනතේ 129 වන වගන්තියේ (අ) රේඛිය
- (ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 108 වන වගන්තියේ (අ) රේඛිය.

### 3. සුදුසුකම්

ජල අවශ්‍යතාව පවතින කවර හෝ තැනැත්තකු මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත. සේවා අවශ්‍යතාව ඇති තැනැත්තා බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකු වන විට සාමාන්‍ය ගාස්තුවට අතිරේක ගාස්තුවක් ගෙවිය යුතු ය.

### 4. ගාස්තුව

පළාත් පාලන ආයතනය විසින් කළ තීරණය කරනු ලබන ගාස්තුවක් සහ රුප විසින් කළ නියම කරනු ලබන බදු සහ ආපසු ගෙවනු ලැබිය හැකි ගාස්තුවක් පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.

### 5. ඉදිරිපත් කළ යුතු ලේඛන

මෙහි උප ලේඛනයේ දැක්වෙන ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.

### 6. පටිපාටිය. (සේවාව සපයන ලද විට)

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
සහාවේ වෙවි අඩවියෙන් හෝ පෙරවු කාර්යාලයට පැමිණ පොරොත්තු ලේඛනය අනුව සේවාව ලබා ගැනීමට ඉඩකඩ ඇති දිනය හැඳුනා ගෙන, එම දිනයට අදාළ වන පරිදි ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර පෙරවු කාර්යාලයට යොමු කිරීම		ඉල්ලුම්කරු
ඉල්ලුම් පත්‍රය භාර ගෙන සහාව විසින් නියම කළ ගාස්තු පරිමාණයට අනුව සේවා ගාස්තුව සහ ආරක්ෂිත තැන්පත් මුදල තැන්පත් ගිණුමට අය කර දුනු පතක් නිකුත් කිරීම		පෙරවු කාර්යාල නිලධාරී
ඉල්ලුම්කරුට පසු විපරම් අංකයක් නිකුත් කර ජල බවුසර රියදුරාට අදාළ නියෝගය නිකුත් කිරීම	ඉල්ලුම් පත්‍රය භාර ගන් අවස්ථාවේ දී ම	පෙරවු කාර්යාල නිලධාරී
වෙන් කළ දිනයේ දී කාර්යය සිදු කර සේවාව නිම කළ බවට	සේවාව සැපයීමට එකඟ වූ දින	ජල බවුසරයේ රියදුරු

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
ඉල්ලමිකරුගෙන් තහවුරු කර ගැනීම		
කාර්ය ඉටු කිරීම පිළිබඳ වාර්තාව සම්පූර්ණ කර පෙරවු කාර්යාලය මගින් විෂය භාර නිලධාරීට භාර දීම	සේවාව සැපයු දින ම හෝ ඊට පසු දින	ඡල බවුසරයේ රියදුරු
සේවාවට අදාළ ගාස්තු ආදායම් සිර්පවලට බැර කර ආපසු ගෙවිය හැකි මුදල් නිබේ නම් ඒ බව ඉල්ලමිකරුට දන්වා ඒ ගෙවීම කිරීම	රියදුරාගේ වාර්තාව ලැබුණු වහාම	විෂය භාර නිලධාරී

7. සේවාව සපයා නොමැති විට.

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
සේවාව සැපයීමට නො හැකි වූ බව වාර්තා කිරීම	සේවාව සැපයීම සඳහා පිටත් ව හිය දිනයේ ම	බවුසර රියදුරු
අය කර ගත යුතු මුදල සහ ආපසු ගෙවිය යුතු මුදලක් වේ නම්, ඒ සඳහා අනුමතයට යොමු කිරීම	රියදුරාගේ වාර්තාව ලැබුණු වහාම	විෂය භාර නිලධාරී
අය කර ගැනීම සහ ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණය සඳහා අනුමතය දීම	නිරද්‍යා ලැබුණු දින	තාක්ෂණ නිලධාරී / ලේකම්
අය කර ගත යුතු මුදල් සහ ආපසු ගෙවිය යුතු මුදල් තැන්පත් ගිණුමෙන් ආදායම් සිර්පවලට බැර කිරීම සහ ආපසු ගෙවිය යුතු මුදල් නිදහස් කිරීම	අනුමතය ලැබුණු දින	විෂය භාර නිලධාරී

ඡල බවුසර් සේවාව ලබාගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය

1. පොද්ගලික තොරතුරු.
    - (අ) ඉල්ලුම්කරුගේ නම : .....
    - (ආ) ජාතික හැඳුනුම්පත් අංකය : .....
    - (ඇ) ජෘගම දුරකථන අංකය : .....
    - (ඇ) රී - මේල් ලිපිනය : .....
    - (ඉ) තැපැල් ලිපිනය : .....
  2. සේවාව අවශ්‍ය කරන දිනය: .....
  3. ඡල සැපයීම අවශ්‍ය කරන;
    - (අ) ස්ථානයේ ලිපිනය: .....
    - (ආ) ග්‍රාම නිලධාරී වසමේ, අංකය: ..... නම: .....
  4. සහාවේ කාර්යාලයේ සිට ඒ ස්ථානයට ඇති දුර (දෙළ වශයෙන්): කි. මි. ....
  5. ඡල සැපයුම ලබා ගැනීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඡලය රස් කර ගැනීමට ඇති රුවුම් වැංකිය ඇති ස්ථානයට පවතින දුර (ඡල බවුසරය ලාභ විය හැකි ස්ථානයේ සිට ඇති දුර): මේවර .....  
ඉහත සේවාව පිළිබඳ ව සහාව විසින් කරන ලද නියම සහ කොන්දේසි පිළිගැනීමට එකඟ වෙමි. කරුණාකර, මේ සේවාව මා වෙත ලබා දෙන්න.
- දිනය: 20 .....  
ඉල්ලුම්කරුගේ අත්සන.

## කාර්යාල ප්‍රයෝගනය සඳහා.

ඉල්ලුම්කරු බල ප්‍රදේශය ඇතුළත පදිංචිකරුවෙකි. / බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවෙකි. ඒ කාරණය සැලකිල්ලට ගෙන පහත සඳහන් ආකාරයට ගාස්තු අය කර ගෙන ඇත.

- | කාර්යය   | මුදල                |
|--|---------------------|
| (අ) ගමන් කිරීමට ඇති දුර ප්‍රමාණය:  |                     |
| i.     කාර්යාලයේ සිට අදාළ ස්ථානයට දුර  | කි. මි. ....        |
| ii.    අදාළ ස්ථානයේ සිට මල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට දුර                        | කි. මි. ....        |
| iii.    මල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ සිට කාර්යාලයට දුර                          | කි. මි. ....        |
| (ආ) ප්‍රවාහන ගාස්තුව (කාර්යය නිම කිරීමේදී මුළු දුර අනුව) [කි. මි. .... X රු. ....] | රු. ....            |
| (ඇ) ඡල බවුසර ගාස්තුව   | රු. ....            |
| (ඇ) රජය විසින් නියම කළ බද්ද (1)  | රු. ....            |
| (ඇ) රජය විසින් නියම කළ බද්ද (2)  | රු. ....            |
| (ඉ) ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මුදල   | රු. ....            |
|  | අය කර ගත් මුළු මුදල |
|  | රු. ....            |

ලදුපත් අංකය හා දිනය: .....

දිනය: 20 .....  
පෙරටු කාර්යාල නිලධාරී

----- මෙතැන් සිට කොටස් වෙත් කර ජල බවුසර රියදුරාට හාර දීමට -----


ජල බවුසර රියදුරාගේ පිටපත

ජල බවුසර රියදුරු,

ජල බවුසර සේවාව ලබා ගැනීම සඳහා පහත නම් සඳහන් අයදුම්කරු විසින් මුදල් ගෙවා ඇත. ඒ අනුව , අදාළ සේවාව සපයන්න. සේවාව සැපයීමට නො හැකි වුව නොත් ඉදිරි කටයුතු සඳහා ඒ බව වහාම ඉංජිනේරු / ලේකම් වෙත වාර්තා කරන්න.

- |                              |                            |
|------------------------------|----------------------------|
| 1. සේවාව සැපයීය යුතු දිනය    | - 20 .....                 |
| 2. ඉල්ලුම්කරුගේ නම           | - .....                    |
| 3. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය      | - .....                    |
| 4. සේවාව සපයන ස්ථානයේ ලිපිනය | - .....                    |
| 5. ජල බවුසර ගණන              | - ..... (.....අනුරූප.....) |

දිනය: 20 .....



.....  
පෙරවු කාර්යාල නිලධාරී  
නාගරික කොමිෂන් / සභාපති වෙනුවට  
(නිල මුදාව තබන්න)

පිටපත: ඉල්ලුම්කරුට - නියමිත දිනයේ දී සේවාව සපයන ලද බව හෝ නැති බව රියදුරා හාරයේ ඇති ප්‍රතිකාවේ සටහන් කර ඇත්සෑන් කරන්න.

විෂය හාර නිලධාරී.

1. ඉහත කාර්යය අද දින එනම්, 20 ..... දින) නිම කරන ලදී. ගමන් වාර පිළිබඳ විස්තර දෙනික බාවන සටහන්වල ඇතුළත් කරන ලදී. ඒ විස්තර පහත පරිදි වේ.

#### මිටර් කියවීම

##### ගමන් ස්ථාන

	ආරම්භය	අවසානය	දුර කි. මී.
(අ) කාර්යාලයයේ සිට ජලය පුරවා ගන්නා ස්ථානය	.....	.....	= .....
(ආ) ජලය පුරවා ගත් ස්ථානයේ සිට සේවාව සැපයු ස්ථානය	.....	.....	= .....
(ඇ) සේවාව සැපයු ස්ථානයේ සිට කාර්යාලය	.....	.....	= .....
ගමන් කළ මුළු දුර කි. මිටර්			= .....

2. පහත සඳහන් ගේතු මත කාර්යය නිම කිරීමට හැකියාවක් නොලැබේ.

දිනය: 20 .....

ජල බවුසර රියදුරු

ලේකම් / ඉංජිනේරු,

ම විසින් කරන ලද ඉල්ලීම අනුව 20 ..... දින / 20 ..... සිට 20 ..... දිනවල අදාළ කාර්යය සාර්ථකව අවසන් කර දී ඇති බව මෙයින් සහතික කරමි. / සේවාව ලබා ගත නො හැකි විය.

දිනය: 20 .....

..... (සේවා ලාභියාගේ අත්සන) .....

..... (සේවා ලාභියාගේ නම) .....

ලේකම් / ඉංජිනේරු,

ඉහත ජල බවුසරයේ රියදුරාගේ ප්‍රකාශය අනුව අදාළ සේවාව සැපයීමට නො හැකි වී ඇත. මේ තිසා පහත විස්තරයේ සඳහන් පරිදි ගාස්තු අය කර ගෙන ඉතිරි මුදල් ආපසු ගෙවීමට අනුමතය පතමි.

විස්තරය	මුදල
(අ) ඉල්ලුම්කරු සහාවට ගෙවා ඇති මුළු මුදල	රු. ....
(ආ) ගමන් වාර සඳහා අය කළ යුතු මුදල [කි. මි. .... X රු. ....]	රු. .... -
(ඇ) ආපසු ගෙවනු ලැබිය හැකි මුදල / තවදුරටත් අය කර ගත යුතු මුදල	රු. ....

දිනය: 20 .....

විෂය භාර නිලධාරී

විෂය භාර නිලධාරී.

ගමන් වාර සඳහා අය කළ යුතු මුදල නිවැරදි ආදායම ශීර්ෂයට ඇතුළත් කර ආපසු ගෙවිය යුතු මුදල ඉල්ලුම්කරුට ගෙවීම අනුමත කරමි.

දිනය: 20 .....

.....  
ඉංජිනේරු / ලේකම්

----- මෙතැනින් පහළ කොටස වෙන් කර ඉල්ලුම්කරුට භාර දීමට -----


ඉල්ලුම්කරුට පිටපත

ජල බවුසර රියදුරු,

ජල බවුසර සේවාව ලබා ගැනීම සඳහා පහත නම් සඳහන් අයදුම්කරු විසින් මුදල ගෙවා ඇත. ඒ අනුව , අදාළ සේවාව සපයන්න. සේවාව සැපයීමට නො හැකි වූව හොත් ඉදිරි කටයුතු සඳහා ඒ බව වහාම ඉංජිනේරු / ලේකම් වෙත වාර්තා කරන්න.

1. සේවාව සැපයීය යුතු දිනය - 20 .....
2. ඉල්ලුම්කරුගේ නම - .....
3. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය - .....
4. සේවාව සපයන ස්ථානයේ ලිපිනය - .....
5. ජල බවුසර ගණන - .....(..... අකුරන් .....

දිනය: 20 .....



.....  
පෙරවු කාර්යාල නිලධාරී  
නාගරික කොමිෂන් / සභාපති වෙනුවට  
(නිල මූදාව තබන්න)

පිටපත: ඉල්ලුම්කරුට - නියමිත දිනයේ දී සේවාව සපයන ලද බව හෝ නැති බව රියදුරා භාරයේ ඇති ප්‍රතිකාලී සටහන් කර අත්සන් කරන්න.

## ඡල බවුසර ක්‍රියට ලබා දීමේ කොන්දේසි.

1. සහාව සතු ඡල බවුසර ලබා දීම, ඒ සඳහා වන ඉල්ලුම් පත්‍ර ලැබෙන අනු පිළිවෙළ අනුව පමණක් සිදු කළ යුතු ය. කිසිදු අවස්ථාවක, ඒ අනු පිළිවෙළ වෙනස් කිරීමක් කරනු නො ලැබේ.

2. ඡල බවුසර සේවාව සැපයීමේදී අය කරනු ලබන දෙනික ගාස්තුව සහ ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මූදල් පහත පරිදි වේ. ඡල බවුසර සේවාව ලබා ගැනීමට පෙර ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මූදල් ප්‍රමාණය සහ ගාස්තු ප්‍රමාණය කළින් ගෙවා ඡල බවුසරය වෙන් කරවා ගත යුතු ය.

### විස්තරය

### ගාස්තුව

(i) ඡල බවුසර ගාස්තුව (බල ප්‍රදේශය ඇතුළත)	.....
(ii) ඡල බවුසර ගාස්තුව (බල ප්‍රදේශයෙන් පිටත)	.....
(iii) ගමන් කළ දුර සඳහා අතිරේක අය කිරීම (බල ප්‍රදේශයෙන් පිටත සේවා සැපයීමක දී)	.....
(iv) ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මූදල	.....

මෙයට අතිරේක ව රජය විසින් කළින් කළ නියම කරනු ලබන බඳු ද ගෙවිය යුතු ය.

3. පහත සඳහන් යම් ආකාරයකින් ඇති වන කිසියම් නො වැළැක්විය හැකි හේතුවක් නිසා සේවාව සැපයීමට නො හැකි වුව හොත් අය කර ගත මූදල ඒ ඒ අවස්ථාව වෙනුවෙන් සටහන් කර ඇති ආකාරයෙන් ආපසු ගෙවීම සහ ගාස්තු අය කර ගැනීම සිදු කරනු ඇත.

(i) ඡල බවුසරය අප්‍රතිච්‍යාව සඳහා යෙදවීමට සිදු ව ඇත්තම්, අදාළ සේවාව සැපයීමට ඡල බවුසරය යෙදවීමට නො හැකි වී ඇති විටක හෝ ඡල බවුසර සේවාව සැපයීමට අදාළ ස්ථානයට ගමන් කිරීමෙන් පසුව, ඡල බවුසරයේ ක්‍රියාකාරීත්වය නතර වුව හොත් හෝ වෙනත් යම් හේතුවක් මත සේවය සැපයීමට නො හැකි වුව හොත්, ගෙවන ලද සම්පූර්ණ මූදල ම ආපසු ගෙවනු ලැබේ. මූදල් අයකර ගැනීමෙන් පසුව බවුසරයේ ක්‍රියාකාරීත්වය නතර විමකින් හෝ ඉල්ලුම්කරුගේ දේශයක් නොවන හේතුවක් මත සේවා සැපයීම වෙනත් විකල්ප ක්‍රමයක් අනුගමනය කරමින් කළ යුතු ය.
(ii) ඡල බවුසර සේවාව සැපයීමට අදාළ ස්ථානයට ගමන් කිරීමෙන් පසුව, ජලය රස් කර ගැනීමට ප්‍රමාණවත් රඳුවුම් වැකි හෝ වෙනත් ආකාරයක රඳුවුමක් සපයා දීමට ඉල්ලුම්කරු අපොහොසත් ව ඇති අවස්ථාවක, ඒ ස්ථානයට යාමට සහ ආපසු ඒමට ගමන් කළ දුර සඳහා වන ගමන් ගාස්තුව අය කර ගෙන ඉතිරි මූදල පමණක් ආපසු ගෙවනු ලැබේ.
(iii) ඡල බවුසරය වෙන් කරවා ගෙන තිබිය දී, ඒ වෙන් කිරීම ඉල්ලුම්කරුගේ අවශ්‍යකාව මත අවලංගු කරනු ලැබුව හොත්, සහාව විසින් කළින් කළ තීරණය කරනු ලබන ආකාරයෙන් වන පරිපාලන ගාස්තුවක් අය කර ගෙන ඉතිරි මූදල පමණක් ආපසු ගෙවනු ලැබේ.

4. ඡල බවුසරයේ ගමන් වාර සඳහා අය කරනු ලබන මූදල වශයෙන්, වෙන් කිරීමේ අවස්ථාවේදී අය කර ගනු ලබන්නේ ඉල්ලුම්කරු විසින් ඉල්ලුම් පත්‍රයේ අංක 4 යටතේ දක්වා ඇති කිලෝ මිටර් ප්‍රමාණයට අනුව වූ ගාස්තුවකි. එසේ වුව ද, යම් හෙයකින් ඒ දුර ප්‍රමාණය රේට වඩා වැඩි වුව හොත් තවදුරටත් අය කර ගත යුතු මූදල අය කර ගැනීම සඳහා ආපසු ගෙවනු ලැබිය හැකි තැන්පත් මූදල යොදවා ගනු ලැබේ. එවැනි අවස්ථාවක ඒ මූදල සහ රේට අදාළ වෙනත් බඳු මූදල් අය කර ගෙන ආපසු ගෙවනු ලැබන තැන්පත් මූදලෙන් ඉතිරිය පමණක් ගෙවනු ඇත.